

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනයකරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැස්ම කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳව වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ සභා ගොඩනැගිලි 05ක වැඩිදියුණු කිරීමේ වියදම් එකතුව රු.1,359,760 ක් අඩුවෙන් ප්‍රාග්ධනිත කර තිබුණි.	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය තුළ මිලදී ගෙන තිබුණ එකතුව රු.2,736,536 ක් වූ යන්ත්‍රෝපකරණ ප්‍රාග්ධනිත කර නොතිබුණි.	- එම -	- එම -
(ඇ) බැංකෝ යන්ත්‍රයේ ඇස්තමේන්තුගත අලුත්වැඩියා වියදම රු.957,626 ක් වුවත් එය රු.1,500,000 ක් ලෙස ණයහිමි කර තිබීමෙන් ණයහිමියෝ රු.542,374 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	- එම -	- එම -
(ඈ) සමාලෝචිත වර්ෂයේ ජූලි - දෙසැම්බර් කාල පරිච්ඡේදය වෙනුවෙන් ලැබිය යුතු රු.2,683,286 ක උසාවි දඩ ආදායම ගිණුම්ගත කර නොතිබුණි.	- එම -	- එම -

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.2,169,145 ක වත්කම් ශේෂ 05 කට අදාළ ලේඛන හා ලිපිගොනු ඉදිරිපත් නොකිරීම නිසා ඒවා විගණනයේදී සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.	සමීක්ෂණය කර නිර්දේශ ක්‍රියාත්මක කරන බව හා ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ තහවුරු කරගත හැකි පරිදි නිවැරදිව උපලේඛන පවත්වාගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1946 අංක 30 දරන වරිපනම් හා තක්සේරු ආඥා පනත	20 වගන්තිය වරිපනම් දේපල වසර 05 කට වරක් තක්සේරු කළ යුතු වුවද, 2009 වර්ෂය පදනම් කර ගෙන සමාලෝචිත වර්ෂයට වරිපනම් අයකර තිබුණි.	තක්සේරු කිරීමට කටයුතු කර ඇති බව.	කාලීනව දේපල තක්සේරු කර වරිපනම් අය කළ යුතුය.
(ආ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පාරිපාලන) රීති	රීති 59 සෑම වර්ෂයකම මාර්තු 31 දිනට පූර්ව වෙළඳ බලපත්‍ර සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.	ඉදිරියේදී සමීක්ෂණය සිදුකරන බව.	වෙළඳ බලපත්‍ර සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර ගාස්තු අයකළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.39,577,837 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 59,463,301 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	2024			දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	2023		
		බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය		බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	10,519,592	10,971,661	11,572,815	13,805,102	10,139,600	10,579,520	5,321,675	14,406,255
(ii) කුලී	2,083,200	2,182,940	2,132,390	131,500	1,434,000	1,434,500	1,421,500	80,950
(iii) බලපත්‍ර ගාස්තු	2,200,000	3,800,251	3,737,651	189,070	1,782,260	706,800	706,800	126,470
(iv) වෙනත් ආදායම්	55,719,250	72,879,475	164,218,087	63,247,988	56,547,785	51,579,737	4,079,737	154,586,600
	70,522,042	89,834,327	181,660,943	77,373,660	69,903,645	64,300,557	11,529,712	169,200,275

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට හිඟ වරිපනම් ශේෂය රු.13,805,102 ක් විය. ඉන් ඒකකයක වරිපනම් හිඟය රු.10,000 ඉක්මවූ වරිපනම් ඒකක 114 කින් එකතුව රු.2,045,155 ක හිඟ ශේෂයක් විය.	දේපල තහනම් කිරීමේ කටයුතු සිදුකරන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.
(ii) සභාවේ වරිපනම් ලේඛන අනුව සභා බල ප්‍රදේශය තුළ ඉඩම් ලෙස සඳහන් කර රු.100 බැගින් වරිපනම් අයකළ දේපල 68 ක ගොඩනැගිලි ඉදිකර පදිංචිය සඳහා යොදාගෙන තිබුණු බව නිරීක්ෂණය විය. මෙම ගොඩනැගිලි අනවසරයෙන් ඉදිකර තිබූ අතර ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක්	ඉදිරියේදී අයකර ගන්නා බව.	අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කටයුතු කර දේපල තක්සේරු කර වරිපනම් අයකළ යුතුය.

අනුගමනය කර නොතිබුණි. එසේම එම ගොඩනැගිලි තක්සේරු කර ඊට අදාළව වරිපනම් අය කිරීමටද කටයුතු කර නොතිබුණි.

(ආ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු මුද්දර ගාස්තු රු.60,904,874 ක් විය. ඉන් 2016 – 2019 කාල පරිච්ඡේදයට අදාළ ශේෂය රු.23,189,228 ක් විය.

ඉදිරියේදී අයකර ගැනීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යන් ඉටු කිරීම පිළිබඳව අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ඉකුත් වර්ෂවල පුනරාවර්තන ආදායම් ප්‍රාදේශීය සංවර්ධනයට යොදවා ගැනීමකින් තොරව රු.196,073,474 ක් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණි.

අතිරික්ත මුදල් තැන්පත් ලෙස ආයෝජනය කළ බව හා අවශ්‍ය අවස්ථාවල ඉවත්කර ගන්නා බව.

අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදවාගත යුතුය.

3.2 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සභාව පරිහරණය කරන හැදෑරුණු නගරයේ පිහිටි ගැටතේ කුඹුර ඉඩමේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදාහැරීමේ උප පොලක් පිහිටුවා තිබුණු අතර එම ඉඩමේ අයිතිය නිරවුල් කර ගැනීමකින් තොරව සභාව විසින් 2021 වර්ෂයේදී රු.2,386,253 ක් වැයකර ඉඩම වටා බැම්මක් ඉදිකර තිබුණි. එසේම 2024 – 2025 වර්ෂවලදී අදාළ ඉඩමෙහි බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලස්මක් සකස් කිරීම වෙනුවෙන් රු.202,768 ක් වැයකර තිබුණි.

නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලිපි යොමු කළ බව.

සභාව සතු දේපළ නිරවුල් කර ගැනීමෙන් පසු ඒවා සංවර්ධන කටයුතු සඳහා යොදා ගත යුතුය.

3.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2014 වර්ෂයේදී මැදවල ක්‍රීඩාපිටිය පිහිටි ඉඩමේ භෞතික භුක්තිය සභාවට පවරා දීමෙන් පසුව එම ඉඩමේ අයිතිය පවරා ගැනීම සඳහා වසර 09 ක කාලය තුළ අත්පත් කර ගැනීමේ ගාස්තු, පරිපාලන වියදම්, වන්දි ගෙවීමේ හා මැනුම් ගාස්තු ලෙස එකතුව රු.1,564,617 ක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවා තිබුණද, සමාලෝචිත වර්ෂය අවසාන දින වන විටත් එහි අයිතිය හා ගොභාගොඩ කඩ කාමර පිහිටි ඉඩම පවරාගෙන නොතිබුණි.	ප්‍රධාන ලේකම් අමතා ඇති අතර පිළිතුරු ලැබූ පසු පවරා ගන්නා බව.	සභාව සතු වත්කම්වල අයිතිය පවරා ගත යුතුය.
(ආ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ 21 වන වගන්තියේ සංශෝධිත නියෝග 83.1 ප්‍රකාරව 2018 සිට 2023 දක්වා වූ කාල පරිච්ඡේදයේ අනුමත කළ ගොඩනැගිලි අයදුම්පත් 1305 ක් අතරින් ඉදිකළ ගොඩනැගිලි 1159 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	අනුකූලතා සහතික ලබා දීමටත් කාලය දීර්ඝ කිරීමටත් සිහි කැඳවීම් කරන බව.	පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.4 නිෂ්කාර්ය හෝ උණ උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වටිනාකම රු.17,649,179 ක් වූ බැංකෝ යන්ත්‍රයක්, එකතුව රු.340,000 ක ට්‍රැක්ටර් ට්‍රේලර් 02ක් හා වටිනාකම හඳුනාගෙන නොතිබුණු ට්‍රැක්ටර් ට්‍රේලරයක්, වටිනාකම හඳුනා නොගත් ගොඩනැගිල්ලක් හා ඉඩමක් වසර 03 ත් 24 ත් අතර කාල පරාසයක සිට නිෂ්ක්‍රීයව හෝ උණ උපයෝජිතව පැවතුණි.	නිෂ්කාර්ය වත්කම් වෙන්දේසි කිරීමටත් පවරා නොගත් වත්කම් පවරා ගැනීමටත් කටයුතු කරන බව.	වත්කම් අලුත්වැඩියා කිරීමට හෝ අපහරනය කිරීමට හා අයිතිය පවරාගෙන නොමැති වත්කම්වල අයිතිය පවරා ගැනීමටත් කටයුතු කළ යුතුය.
(ආ) එකතුව රු.185,091 ක වලනය නොවන ජල ගබඩා තොගයක් වසර 02 ක කාලයක සිට නිෂ්කාර්යව පැවතුණි.	කමිටු නිර්දේශ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව.	කමිටු නිර්දේශ ක්‍රියාත්මක කර නිවැරදි කරගත යුතුය.

3.5 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

වටිනාකම හඳුනා නොගත් සුසාන භූමි 02 ක හා ඉකුත් වර්ෂවල සභාව විසින් රු.24,530,816 ක් වැය කර ඉදි කළ ගොඩනැගිලි සහිත ඉඩම් කොටස් 10 ක අයිතිය පවරාගැනීමට කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරියේදී පවරා ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

සභාව සතු දේපළවල අයිතිය පවරා ගත යුතුය.

3.6 අවිධිමත් ගනුදෙනු

විගණන නිරීක්ෂණය

බදවා ගැනීමේ පරිපාටියකින් තොරව හා පත් කිරීමේ ලිපියක් හෝ නිකුත් කිරීමකින් තොරව සභාවට අයත් පෙර පාසල සඳහා සහායකාවන් දෙදෙනෙකු 2022 ජූලි සිට සේවයේ යොදවා ගෙන 2022 ජූලි සිට 2024 දෙසැම්බර් දක්වා රු.1,645,516 ක වැටුප් ගෙවා තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

පත්වීම් ලිපි නිකුත් කර නොමැති බව.

නිර්දේශය

විධිමත් පත්වීම් ලිපියක් හා රාජකාරි පැවරීමක් මත වැටුප් ගෙවිය යුතුය.

3.7 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

(අ) අනුමත කාර්ය මණ්ඩලය හා තත්‍ය කාර්යමණ්ඩලය සැසඳීමේදී ඉන් තනතුරු 12 ක පුරප්පාඩු 14 ක් ද තනතුරු 02ක අතිරික්තතා 20 ක් ද පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉහළ කළමනාකාරිත්වය දැනුවත් කර ඇති බව.

නිර්දේශය

පුරප්පාඩු සම්පූර්ණ කරවාගෙන මහජන සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය.

(ආ) 2015 - 2021 කාලය තුළ ස්ථාන මාරු වී ගිය නිලධාරීන් 03 දෙනෙකුගේ හා විශ්‍රාම ගිය නිලධාරියකුගේ රු.107,392 ක ණය ශේෂයක් අයකරගෙන නොතිබුණි.

ඉදිරියේදී නිවැරදි කර ගන්නා බව.

අයවිය යුතු ණය ශේෂ අයකර ගත යුතුය.

4. ගිණුම් කටයුතුවාදය හා යහපාලනය

4.1 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 93 (ආ) වගන්තියේ විධිවිධාන වලට අනුව ප්‍රදේශයේ නිවාසවල මල අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා විධිමත් ලෙස වලවල් නිසි කාල සීමාව තුළ පවිත්‍ර කිරීම හා හිස් කිරීමට හැකිවන පරිදි ගලී රථ සේවාවක් පවත්වාගෙන ගොස් නොතිබුණි.	අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමවේදයක් නොමැති බව.	ගැටළු විසඳාගෙන මහජන අවධානයෙන් ඉටුකළ යුතුය.

4.2 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 අංක 19 දරන තිරසර සංවර්ධන පනතේ නියමයන්ට අනුව සභාව විසින් තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක හඳුනාගෙන තිබුණද ඒවා ලභාකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	අභිමතාර්ථ ඉටු කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන බව.	තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.